

## උක් පර්යේෂණ ආයතනය - 2015

---

උක් පර්යේෂණ ආයතනයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1981 අංක 75 දරන උක් පර්යේෂණ පනතේ 19 (3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

### 1.3 විගණකගේ වගකීම

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

---

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 තත්ත්වගණනය කළ මතය**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර මූල්‍ය ප්‍රකාශන වලින් 2015 දෙසැම්බර් 31 දිනට උක් පර්යේෂණ ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

**2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති**

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ගනුදෙනුවක්, සිද්ධියක් කෙරෙහි ව්‍යවහාර වන නිශ්චිත ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියක් නොමැති විට කළමනාකරණය විසින් සුදුසු ගිණුම්කරණ ප්‍රතිපත්තියක් නිර්මාණය කර ව්‍යවහාර කළ යුතු වුවද ජීව විද්‍යාත්මක වත්කම් ගිණුම්කරණය, පාරිතෝෂිත වෙන් කිරීම් හා ස්ථාවර තැන්පතු වර්ගීකරණය සම්බන්ධයෙන් ආයතනය අනුගමනය කරන ගිණුම් ප්‍රතිපත්තිය හෙළිදරව් කර නොතිබුණි.

**2.2.2 ගිණුම්කරණ අඩුපාඩු**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ මාර්තු 31 දින ආයතනයේ ස්ථාවර වත්කම් ප්‍රත්‍යාගණනය කර තිබූ අතර 2015 ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා මාස 03ක කාලයට අදාළව වත්කම් ක්ෂය කිරීම් සිදුකර නොතිබුණි.
- (ආ) දේශීය සීනි නිෂ්පාදනය මත අයකරනු ලබන සෙස් බදු මුදල් පදනම මත වාර්තා කිරීම හේතුවෙන් 2015 වර්ෂයේ සෙස් බදු ආදායම රු.960,700 ක් අඩුවෙන් දක්වා තිබුණි.

**2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්**

මූල්‍ය ප්‍රකාශන වලට අනුව පැල්වත්ත හා සෙවනගල ආයතන දෙකෙහි 2015 වර්ෂයේ නිෂ්පාදනය කළ සීනිවලට අදාළ ලැබිය යුතු සෙස් බදු ආදායම හා විගණනය විසින් ලබාගන්නා ලද නිෂ්පාදන දත්ත අනුව ගණනය කරන ලද සෙස් බදු ආදායම අතර රු. 3,475,790 ක වෙනසක් නිරීක්ෂණය විය.

**2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සෙවනගල සීනි කර්මාන්ත ආයතනයෙන් රු. 1,164,231 ක් හා ලංකා සීනි පුද්ගලික සමාගමෙන් රු. 172,834 ක ණය මුදල් වර්ෂ 04 ක කාලයක සිට අයනොවී පැවතුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට කන්තලේ සීනි සමාගමෙන් රු.1,000,000 ක ණය මුදලක් හා ඊට අදාළව පොලී රු. 385,333 ක් අයවිය යුතුව පැවතුණි.

**2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

| නීති රීති, රෙගුලාසි යනාදියට යොමුව<br>-----                            | අනුකූල නොවීම<br>-----   |
|---|---|
| (අ) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 3.4.2                        |   |
| (i) (අ) ඡේදය  | වටිනාකම රු. 729,370 ක් වූ විදුලි උපකරණ මිලදී ගැනීම සඳහා මිල සැඟවුම් කැඳවීමේදී භාණ්ඩවල තිබිය යුතු ප්‍රමිතිය, තත්ත්ව සහතිකය හෝ වගකීම් කාලය ආදී තොරතුරු ඇතුළත් පිරිවිතර දක්වා නොතිබුණි.  |
| (ii) 3.4 ඡේදය   | ආරක්ෂක සේවය ලබා ගැනීම සඳහා ලංසු කැඳවීමකින් තොරව පෙර වර්ෂයේ ආරක්ෂක සේවය සැපයූ ආයතනයේ ඉල්ලීම මත එම ආයතනයම 2015 මැයි සිට තෝරාගෙන තිබූ අතර සමාලෝචිත වර්ෂය වෙනුවෙන් රු.8,158,718 ක් ගෙවා තිබුණි.   |
| (ආ) 2008 දෙසැම්බර් 31 දිනැති අංක 30/2008 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය | ආපදා ණය වශයෙන් නිලධාරියා ලබන මාස 10 ක ඒකාබද්ධ වැටුප හෝ රු. 250,000 ක් හෝ යන මුදල් දෙකෙන් අඩු මුදල ගෙවිය යුතු වුවද ඊට පටහැනිව සමාලෝචිත වර්ෂයේදී සේවකයන් 36 දෙනෙකු වෙනුවෙන් සීමාව ඉක්මවා එකතුව රු. 3,081,640 ක් ආපදා ණය වෙනුවෙන් ගෙවා තිබුණි. |
| (ඇ) 2003 ජුනි 02 දිනැති අංක පීරීඩ් 12 දරන චක්‍රලේඛය                   |   |
| (i) 9.12 ඡේදය   | ඕනෑම සුභසාධක යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වුවත් එයට පටහැනිව සේවකයන්ගේ වෛද්‍ය බිල්පත් ප්‍රතිපූරණය කිරීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු. 11,500,000 ක වියදමක් දරා තිබුණි.                            |
| (ii) 9.14.2 ඡේදය  | චක්‍රලේඛය ප්‍රකාරව ආයතනයේ මානව සම්පත් කළමනාකරණ කාර්යයන් සිදු කිරීම සඳහා අවශ්‍ය නීති මාලාවට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.  |

**3. මූල්‍ය සමාලෝචනය**

**3.1 මූල්‍ය ප්‍රතිඵල**

ඉදිරිපත් කරනලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.56,438,274 ක අතිරික්තයක් වූ අතර එයට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.6,780,836 ක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 49,657,438 ක වර්ධනයක් නිරීක්ෂණය විය. 2015 වර්ෂයේ සිනි ආනයනය මත සෙස් බදු ආදායම රු.86,242,650 ක් අඩුවීම හා කාර්ය මණ්ඩල පිරිවැය රු.42,757,243 කින් හා වෙනත් වියදම් රු.25,246,476 කින් වැඩිවී තිබුණද භාණ්ඩාගාර පුනරාවර්තන ප්‍රදාන රු.197,700,000 කින් වැඩිවීම ඉහත වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂ හතරක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේ මූල්‍ය අතිරික්තයක් ඇති වී තිබුණද 2012 සහ 2013 වර්ෂවල උනන්දුවක් ඇති වී තිබුණි. එසේ වුවද 2014 වර්ෂයේදී සහ සමාලෝචිත වර්ෂයේදී අතිරික්තයක් ඇති වී තිබූ අතර 2014 වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ අතිරික්තයේ වර්ධනය සියයට 732 ක් විය. සේවක පාරිශ්‍රමික, ජංගම නොවන වත්කම් සඳහා ක්ෂය හා රජයට ගෙවූ බදු සැලකිල්ලට ගැනීමේදී 2011 වර්ෂයේ රු.122,273,086 ක්ව පැවති ආයතනයේ දායකත්වය 2012 සහ 2013 වර්ෂයන්හි ක්‍රමයෙන් අඩුවී තිබුණද 2014 වර්ෂයේ සිට නැවත වර්ධනය වී සමාලෝචිත වර්ෂය වනවිට රු.240,688,116 ක් වී තිබුණි.

**3.2 ආයතනයට එරෙහිව හෝ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි**

ආයතනයට එරෙහිව ආයතනයේ සේවයෙන් ඉවත්ව ගොස් ඇති පුද්ගලයන් දෙදෙනෙකු විසින් වන්දි ඉල්ලා අධිකරණයේ නඩු දෙකක් පවරා තිබුණි.

**4. මෙහෙයුම් සමාලෝචනය**

**4.1 කාර්යසාධනය**

ආයතනයේ අරමුණු පහත සඳහන් වේ.

- දේශීය උක් වගාවේ උසස් වාණිජමය උක් ප්‍රභේද දියුණු කිරීම හා ඒ සඳහා පර්යේෂණ පැවැත්වීම.
- උක් වගා කළමනාකරණය දියුණු කිරීම.
- නිෂ්පාදනයන් සඳහා භූමිය, පස හා ජල සම්පත්ති කාර්යක්ෂම උපයෝජනය හා අවම පරිසර හායනය තහවුරු කිරීම.
- උක් වගා බිම් සහ උක් පාදක කරගත් නිෂ්පාදිත විවිධාංගීකරණය කිරීම.
- උක් ගොවිතැන යාන්ත්‍රීකරණය
- උක් හා එහි අතුරු නිෂ්පාදිත ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම.
- උක් වගාව හා සම්බන්ධිත පාර්ශවයන්ගේ උක් තාක්ෂණික දැනුම දියුණු කිරීම හා අවශ්‍ය ආයතනික සම්බන්ධීකරණය සැපයීම හා එම දැනුම භාවිතා කිරීම/ වාණිජකරණය සඳහා උපකාර කිරීම.

**4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) උක් පර්යේෂණ ආයතනය විසින් ස්ථීර අඛණ්ඩ රාජකාරියක් නොමැතිව කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලක කාර්යාලයක් කුලී පදනම මත පවත්වාගෙන යෑම වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු. 1,935,686 ක් වැය කර තිබුණු අතර දෛනික පදනම මත සේවකයන් 05 දෙනෙකු බඳවාගෙන තිබුණද එම නිලධාරීන් සඳහා විධිමත් පරිදි රාජකාරී පැවරීමක් සිදුකර නොතිබුණි.
- (ආ) ආයතනයේ උක් අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා 2012 නොවැම්බර් 11 දින මුල්ගල තබා තිබුණද 2015 දෙසැම්බර් 31 දින වන විටත් ඉදිකිරීම් ආරම්භ කර නොතිබුණි.

(ඇ) 1981 අංක 75 දරන උක් පර්යේෂණ පනතේ 18 වන වගන්තිය ප්‍රකාරව සීනි නිෂ්පාදන ආයතන වෙතින් නිෂ්පාදිත සීනි ප්‍රමාණය මත සෙස් බද්දක් අයකල යුතු වුවද එය අයකර ගැනීමට කළමනාකරණය විධිමත් පියවර ගෙන නොතිබුණි.

(ඈ) උක් පර්යේෂණ ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද පර්යේෂණ 59 අතරින් 38 ක්ම සමාලෝචිත වර්ෂයේ දී අපේක්ෂිත භෞතික ප්‍රගතිය කරා ලඟා වී නොතිබීම නිසා ආයතනයේ මූලික අරමුණු ඉටුකර ගැනීමට එය බාධාවක් වී තිබුණි.

**4.3 මෙහෙයුම් ක්‍රියාකාරකම්**

බදුල්ල දිස්ත්‍රික්කයේ උක් වගාව හා හකුරු නිෂ්පාදනය කිරීමේ හා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය අනුව වර්ෂ 05 ක් තුළ හකුරු නිෂ්පාදනය ටොන් 6000 දක්වා ඉහල දැමීම ප්‍රධාන අරමුණ විය. ව්‍යාපෘති සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂය අවසාන වන විට අක්කර 1,203 ක උක් වගාව සිදු කල යුතු වුවත් අක්කර 110 ක ප්‍රමාණයක් පමණක් වගා කර තිබුණු අතර නිෂ්පාදිත හකුරු ප්‍රමාණය ටොන් 1.13 ක් විය. නමුත් සමාලෝචිත වර්ෂයේදී හා පෙර වර්ෂයේදී ව්‍යාපෘතිය සඳහා එකතුව රු.16,224,417 ක පිරිවැයක් දරා තිබුණ ද ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලගාකර ගැනීමට ආයතනය අපොහොසත් වී තිබුණි.

**4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු**

වටිනාකම රු. 4,216,335 ක් වූ ජෙනරේටර් යන්ත්‍රයක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පෞද්ගලික සමාගමකින් මිලදී ගෙන තිබූ අතර මිලදී ගත් යන්ත්‍රය එක්සත් රාජධානියේ නිෂ්පාදනය කළ එකක් බවට ලේඛනවල සඳහන් කළද එය විවිධ රටවල නිෂ්පාදිත කොටස් එකලස් කර නිපදවන ලද යන්ත්‍රයක් බවට හෙළිදරව් විය.

**4.5 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්**

කිලිනොච්චි උක් වගා ව්‍යාපෘතිය සඳහා රු. 2,433,056 ක් වැයකර මිලදී ගෙන තිබූ උක් ඇඹරුම් යන්ත්‍ර 02 හා ඩීසල් චතුර පොම්පය 2016 පෙබරවාරි 10 දින වනවිටත් භාවිතයට ගෙන නොතිබුණි.

**4.6 බාහිර පාර්ශවයන් වෙත ලබාදුන් ආයතනයේ සම්පත්**

මාස 06 ක කාලයක් සඳහා ආයතනයේ නිලධාරියෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්ය මණ්ඩලය සඳහා නිදහස් කර තිබූ අතර මෙම නිලධාරියාට වැටුප් හා සේවක අර්ථසාධක හා භාරකාර මුදල් ලෙස රු. 322,012 ක් ගෙවා තිබුණි. තවද මන්ත්‍රී කාර්ය මණ්ඩලය සඳහා නිදහස් කර තිබුණේ මාස 06ක කාලයක් සඳහා වුවද මාස 08 ක කාලයක් වෙනුවෙන් මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ සේවයේ යෙදී සිටියදීත් වැටුප් ගෙවා තිබුණි.

**4.7 හඳුනාගන්නා ලද පාඩු**

2014 අප්‍රේල් සිට 2015 මැයි දක්වා ආරක්ෂක සේවාව සැපයීමට ඉදිරිපත් කරන ලද මිල ගණන් අනුව අවම මිල ඉදිරිපත් කරන ලද ආයතනය තෝරා නොගැනීම හේතුවෙන් උක් පර්යේෂණ ආයතනයට රු. 1,610,393 ක පාඩුවක් සිදුවී තිබුණි.

**4.8 කාර්ය මණ්ඩල පරිපාලනය**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) උක් පර්යේෂණ ආයතනයේ අනුමත සේවක සංඛ්‍යාව 193 ක් වූ අතර තත්‍ය සේවක සංඛ්‍යාව 172 ක් වූයෙන් ආයතනයේ තනතුරු 12 ක් සඳහා පුරප්පාඩු 21 ක් පැවතුණු අතර ප්‍රධාන පර්යේෂණ නිලධාරී, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, තාක්ෂණ නිලධාරී, රසායනාගාර/ ක්ෂේත්‍ර සහායක ආදී තනතුරුවල පුරප්පාඩු පැවතීමෙන් උක් පර්යේෂණ ආයතනයේ මූලික අරමුණු වන පර්යේෂණ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අපහසු වී ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය.
- (ආ) උක් පර්යේෂණ ආයතනයේ පුස්තකාලාධිපති තනතුර සඳහා ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය තුළ තනතුරක් අනුමත කර ගැනීමට කටයුතු කර නොමැති අතර තාක්ෂණ නිලධාරියෙකු පුස්තකාලයේ කාර්යයන් සිදු කිරීම සඳහා යොදවා තිබුණි.
- (ඇ) උක් පර්යේෂණ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ බදුල්ල දිස්ත්‍රික්කයේ උක් වගාව හා හකුරු නිෂ්පාදනය කිරීමේ හා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති සම්බන්ධීකාරවරයකු හා ක්ෂේත්‍ර නිලධාරීන් 06 දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන තිබුණි. එසේ වුවද, එම බඳවාගත් නිලධාරීන්ගේ සුදුසුකම් මොනවාද යන්න තහවුරු කරගැනීමට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවුණි.

**4.9 වාහන උපයෝජනය**

ඩබල් කැබ් රථයක් ඇන්ජින් අළුත්වැඩියාවක් සඳහා යැයි දක්වමින් වසර දෙකකටත් වඩා වැඩි කාලයක් ගරාජයේ ගාල්කර තබා ඇති අතර ජීප් රථයක් 2015 ජනවාරි සිට විගණන දිනය වූ 2016 පෙබරවාරි 11 වන දින දක්වා අළුත්වැඩියා නොකර ඉංජිනේරු අංශයේ රඳවා තිබුණි.

**5. පද්ධති හා පාලනයන්**

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු විය.

| පද්ධති හා පාලන ක්ෂේත්‍ර | නිරීක්ෂණ  |
|-------------------------|---|
| (අ) ගිණුම්කරණය          | ජර්නල් සටහන් මගින් ගිණුම්වල ගැලපීම් සිදුකර තිබුණද ඊට අදාළ ජර්නල් වවුචර පිළියෙල කිරීමට කටයුතු කර නොතිබුණි. |
| (ආ) ආදායම් පාලනය        | නිවැරදි නිෂ්පාදන තොරතුරු ලබාගෙන සෙස් ආදායම් ගණනය කිරීමට කටයුතු නොකිරීම.                                   |
| (ඇ) ගබඩා පාලනය          | මිලදී ගත් භාණ්ඩ අදාළ පිරිවිතරයන්ට අනුකූල නොවීම නිසා බෙදා නොහැර ගබඩාවේ රඳවා තිබීම.                         |
| (ඈ) මිලදී ගැනීම්        | ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව මිලදී ගැනීම් සිදු කිරීමට කටයුතු නොකිරීම.                            |
| (ඉ) අඩමාණ ණය වෙන් කිරීම | දීර්ඝ කාලීනව අය නොවී පවතින ලැබිය යුතු ශේෂ සම්බන්ධයෙන් අඩමාණ ණය වෙන් කිරීමක් සිදු නොකිරීම.                 |